

# A Comparative Study of Buddhist and Western Psychotherapy Techniques for Bereavement Management

මරණය පිළිබඳ වියෝගුක පාලනය සඳහා උපයුක්ත බොඳේ හා බටහිර මත්ත් උපදේශන  
ක්‍රමයිල්පයන් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්

Karapikkada Sobitha

## පර්යේෂණ ගැටළුව

මරණය පිළිබඳ වියෝගුක පාලනය සඳහා උපයුක්ත බොඳේ හා බටහිර මත්ත් උපදේශන ක්‍රමයිල්ප කෙතරම් දුරට සම-විෂම වේද?

## පර්යේෂණ ක්‍රමවේදය

මෙම පර්යේෂණයේ දී ගුන්ථ සංඛාර ක්‍රමවේදය හාවිත කෙරේ. ඒ අනුව ප්‍රාථමික මූලාශ්‍රය, ද්විතීයික මූලාශ්‍රය, සගරා හා කොළ ගුන්ථ පරිභෑෂිතයන්, අන්තර්ජාල හාවිතයෙනුත් දත්ත විශ්ලේෂණයේ දී හාවිතා කෙරේ.

## හැඳින්වීම

“මරණය” යනුවෙන් සාමාන්‍ය ව්‍යයහාරයට අනුව අදහස් වන්නේ පුද්ගලයෙකුගේ පිටිතයක අවසානයයි. එනම් මහුගේ කායික හා මානසික බැඳීමයි. මෙලොව අතහැර දැමීමයි. මේ පිළිබඳ පෙරදිග මෙන්ම අපරදිග දැරුණවාදයන් කුළ බොහෝ සෙසින් සාකච්ඡා වී ඇති අයුරු දැකගත හැක. එසේම උක්ත මරණය ධර්මතාව කුළ සිදුවන්නා වූ බලපෑම ඇතිවනුයේ පිටත්ව සිටින්නා වූ මහුගේ සම්පත්මයන් විෂයෙහිය. බටහිර මත්ත්වේදාව කුළ මෙය “වියෝගුක” ලෙස අර්ථගත්වා ඇත. බුදුසමය අනුව විග්‍රහ වන්නා වූ “පියෙහි විප්පයෙගා දක්කා” යන්න කුළින් ද අර්ථවත් වනුයේ උක්ත වියෝගුක යන අදහසට සමාන අදහසකි. පුද්ගල සංවේදනයට අනුව වියෝගුකෙහි පවත්නා ප්‍රමාණයන් මෙන් ම එහි බලපැවැත්ම මත පත්විය හැකි විවිධ මානසික ස්වරුපයන් ද මේ කුළ දැකගත හැකිය. සැම පුද්ගලයෙකුගේම මරණයක් සත්ත්වයා විෂයෙහි වියෝගුකක් නිර්මාණය වීම විෂයෙහි පදනම් තොවේ. මත්ත් උපදේශනය කුළුව ඒ සඳහා පදනම් වන්නා වූ සාධක රාජියක් හමුවේ. අපගේ මෙම පර්යේෂණය මගින් වියෝගුක නිර්මාණය වීම සඳහා පදනම් වන්නා වූ සාධක මෙන් ම එය පාලනය කරගැනීම සඳහා උපයුක්ත බොඳේ හා බටහිර මත්ත් උපදේශන ක්‍රමයිල්ප පිළිබඳ තුලනාත්මකව අධ්‍යයනය කරනු ලබන අතර, එහි දක්නට ඇති සම විෂමතාවන් පිළිබඳව ද අවධානය යොමු කරනු ලබයි.

## සාකච්ඡාව

බුදුරජාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් ඇතුළත දේශනා කරන ලද ධර්මය සංසාරික දුකෙහි ගැලී සිටින සත්ත්වයාගේ නිවීම පරමාර්ථ කොට ඇත. එහෙත් බොඳේ දැරුණය විමුක්ති

සාධනයට පමණක් සිමා වී නොමැත. එහි දක්නට ඇති දේශනා අධ්‍යයනයේ දී නිවතින් මෙපිට සත්ත්වයා හා ලෝකය පිළිබඳ බොහෝ කරුණු ඇතුළත් වේ. මෙම අර්ථයෙන් යුතු ව මානසික ආතතිය පාලනය කරගැනීම සඳහා බුද්ධිමය ඇසුරෙන් මතෙක් විද්‍යාත්මකව උපදේශනයන් ඉදිරිපත් කළ හැක. එසේම ඒ සඳහා වන්නා වූ නොයෙකුත් බොඳ්ද ප්‍රවේෂ හඳුනාගත හැක. මෙහි දී යුතු සාහිත්‍යය තුළ උක්ත කාරණයට අදාළව විශාල දේශනාවන් රාජියක් හමුවන බැවින් පර්යේෂණයට අදාළව වියෝදුක පාලනය සඳහා උපයෝගි කරගත හැකි මුළුකම ක්‍රමයිල්ප කිහිපයක් පිළිබඳ මෙහි අවධානය යොමුකරනු ලබයි. එවා මෙසේ දැක්විය හැක. අවබෝධයෙන් ගැටුපු විසින්, ලෝකය හා පුද්ගලයා පිළිබඳ නිවැරදි වූ අවබෝධය ගොඩනැන්වීම තුළින් මානසික ගැටුපු නිරාකරණය කිරීම, ඉන්දිය සංවරය තුළින් මානසික ගැටුපු නිරාකරණය කිරීම, ඉවසීමෙන් ගැටුපු විසින්, විත්තාවේගවලට මුහුණ දීමෙන් ගැටුපු විසින්, අකුසල නිමිත්තක් පහළ වූ විට රේට එරෙහිව කුසල නිමිත්තක් මෙනෙහි කිරීම, අකුසල විතරකයන්ගේ ආදිනව මෙනෙහි කිරීම, අකුසල විතරකයන් සිහි නොකිරීම, අකුසල විතරකයන්ගේ මූලස්ථානය මෙනෙහි කිරීම, කායික හා මානසික ගක්තිය උපරිම හාවතා කොට අකුසල විතරක පාලනය කිරීම, මගහැරීමෙන් ගැටුපු විසින්, ඉවත් කිරීමෙන් ගැටුපු විසින්, හාවතාව මගින් මානසික ගැටුපු නිරාකරණය, තිසි උපදේශනය ලබාගත හැකි යෝගා කළුයාණ මිතුයෙකු සොයාගැනීම, ලොකු කුඩා පලිබෝධකයන්ගෙන් වෙන්වීම, රෝගියාගේ පොරුෂය හඳුනාගෙන සමඟ හාවතාව මනෙරෝග විකිත්සාමය ප්‍රවේෂයක් ලෙස හාවතාවට තැන්වීම, සංඛ්‍යා විශුද්ධිය, සිහින විශ්ලේෂණය හා සැබඳි මනෙවිද්‍යාත්මක පදනම, බොඳ්ද සංස්කතිය හා සබඳි සිරිත් විරිත් අන්තර්ගත මනෙරෝග විකිත්සාමය සංකල්ප හාවතාව.

මේ පිළිබඳ බටහිර මනෙවිද්‍යාත්මක තුළ දැක්වෙන්නා වූ ක්‍රමයිල්ප පිළිබඳ අධ්‍යයනයේ දී වියෝදුක පාලනය සඳහා පහත ක්‍රමයිල්පයන් අනුගමනය කිරීම යෝජනා වී ඇත. 01. මරණයට පත් වූ පුද්ගලයා පිළිබඳ වියෝදුකට පත් වූ අය සමග සාකච්ඡා කිරීම. 02. තම හැඟීම් හා සිත්වීලි බොඳුගැනීමට ඔවුන්ට අවස්ථාවන් ලබාදීම. 03. වියෝ වූ පුද්ගලයා පිවත් වේ යැයි සිහිම හෝ ඔවුන් සොයා යාමට පෙළුණීම සාමාන්‍ය දෙයක් මිස උමතු අවස්ථාවක් නොවන බව ඒත්තු ගැන්වීම. 04. වියෝදුකෙහි අවස්ථාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම. 05. හැඟීම් මිතුරන් හා නැදැයීන් සමග බොඳුගැනීමට ඔවුන් පෙළුහුවීම හා වියෝවෙන් දින කිහිපයක් යන තුරු ඔවුන් තති නොකිරීම. 06. මරණය හා බුදුණු ආගමික වතාවත් වල යෙදෙන්නට පෙළුහුවීම. 07. වියෝ දුකෙන් දින කිහිපයකට පසු අහිමිවීම සහ ගෝකය පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීම. 08. සරලව එකවර ඒත්තු ගැන්වීම (එය දෙවියන් වහන්සේගේ කැමැත්ත, කර්මය තිසා ඩිස් වූ බව වැනි) ඩිස් නොකොට නිභාව ඔවුන්ට ඇහුම්කන් දී ඔවුන්ගේ දුක ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීම. 09. ඔවුන්ට සැලැකිය යුතු විවේකයක් සහ නින්දක් අවශ්‍ය වේ. නින්ද නොයන්නේ නම් මානසික සෞඛ්‍ය පිළිබඳ වෙවුනු නිළධාරියෙකු වෙත යොමු කිරීම. 10. ක්‍රමයෙන් දෙධනික පිවිතයට හැඩි ගැසීමට ඔවුන් උනන්ද කිරීම. අනෙකුත් වැඩි කටයුතු කෙරෙහි ද යොමු කිරීමෙන් ඔවුන්ගේ ආත්ම අහිමානය ක්‍රමයෙන් ගොඩනැගෙන බැවින් ඒ සඳහා ද යොමු කිරීම. 11. අහිමිවීමේ යථාර්ථය විද ඒ අහිමිවීම තුළ නැවත යථාර්ථයට පැමිණීම සඳහා උද්වි කිරීම. 12. අහිමි වූ කෙනාගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම මත පිවත් වීමට යොමු කිරීම. 13. ඇතිවන්නා වූ ප්‍රායෝගික ගැටුපු

නිරාකරණය කිරීම සඳහා උපදේස් ලබයිම. 14. සියලුවි හානිකර ගැනීමේ ප්‍රචණකා ඇති අය හඳුනාගෙන අදාළ ප්‍රතිකාර සඳහා යොමු කිරීම.

අපගේ මෙම පර්යේෂණය තුළ වියෝජිත පාලනය සඳහා වූ බොඳේ හා බටහිර මත්ත් උපදේශන ක්‍රමයිල්ප පිළිබඳ තුළනාත්මක අධ්‍යායනයක් සිදුකිරීමට අප්ස්සිත අතර, එහි සම විෂතා හඳුනාගැනීම පර්යේෂණයේ අරමුණයි.

### නිගමනය

මරණය පිළිබඳ වියෝජිත පාලනය සඳහා උපයුතුක්ත බොඳේ හා බටහිර මත්ත් උපදේශන ක්‍රමයිල්ප තුළ සමතාවන් මෙන් ම විෂමතාවන් ද පවතියි.

ප්‍රමුඛ පද: මරණය, වියෝජිත, ආක්‍රිය, ක්ලේෂ, රෝග.

### ආක්‍රිත ගුන්ථ

01. අබේවිකුම, බොරති. (2005). මානසික පිචිනයට සහනය, මහරගම: තරංජි ප්‍රින්ටිස් මුදුණිය.
02. අතුකෙක්රාල, දියාරෝහන. (2016). මරණය හා මරණය පිළිබඳ විද්‍යාව, හොරණ: ගික්‍රා මන්දිර ප්‍රකාශන.
03. උපනන්ද, රත්තොට. (2010). බොඳේ මනෝවිද්‍යාව සහ රෝග, කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
04. ක්වේක්, පේනී. (2010). බුදුන් වහන්සේගේ උපදේශන ශිල්ප ක්‍රමය හා භාවිතය, හොරණ: ගික්‍රා මන්දිර ප්‍රකාශන.
05. ගුණරත්න, වි.එන්. (2016). මරණය පිළිබඳ බොඳේ පරිකල්පනාව, මහනුවර: බොඳේ ගුන්ථ ප්‍රකාශන සමිතිය.